



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 පෙබරවාරි මස 19 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 පෙබරවාරි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M_{2b}) 2014 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 13.4 හා සැසඳීමේ දී 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 17.8 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික වර්ධනය තවදුරටත් ඉහළ යමින් 2014 වසරේ දෙසැම්බර් පැවති සියයට 8.8 ක වර්ධනයට සාපේක්ෂව 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 25.1 ක් විය. 2015 වසර තුළ දී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණයෙහි සමස්ත වැඩිවීම 2014 වසරේ පැවති රුපියල් බිලියන 223.9 හා සාපේක්ෂව රුපියල් බිලියන 691.4 ක් විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද. 2006/2007=100) මත පදනම් වූ මූලික උද්ධමනය 2015 පෙබරවාරි මස වාර්තා වූ සියයට 0.8 සිට අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවත්වා ගනිමින් 2016 ජනවාරි මාසයේ දී සියයට 4.6 ක අගයක් වාර්තා කළේය. අඩු මට්ටමක පැවති ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන්, පුළුල් වශයෙන් හිතකර දේශීය සැපයුම් තත්ත්වයන් මෙන්ම, 2015 ජනවාරි මස ඉහළ අගයක් පැවතීමේ පාදක බලපෑම හේතුවෙන් කො.පා.මි.ද. මත මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය

පදනම මත 2016 ජනවාරි මාසය තුළ දී සියයට 0.9 ක් දක්වා අඩු විය. 2015 දෙසැම්බර් මාසය තුළ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.2 ක අගයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි මස 16 වැනි දින සිට ඉහළ දැමීමට ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය තුළින් දේශීය මුදල් වෙළඳපොළෙන් අතිරික්ත රුපියල් ද්‍රවශීලතාවෙහි කොටසක් ස්ථිර ලෙස අවශෝෂණය කොට ඇත. වෙළඳපොළ තුළ අතිරික්ත ද්‍රවශීලතාව පහළ යෑම වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යෑම කෙරෙහි ද හේතු විය. ඒ අනුව, බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික 2015 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ හෙළීමට පෙර පැවති මට්ටම දක්වා වෙනස් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතදී ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ වෙළඳපොළ පොලී අනුපාතික යම් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, සමස්ත ආර්ථිකයේ ස්ථායීතාවට යම් අවදානමක් පවතින බව 2016 පෙබරවාරි මස 19 දින පැවති රැස්වීමේ දී, මුදල් මණ්ඩලය නිරීක්ෂණය කරන ලදී. විශේෂයෙන්, යටිතල උද්ධමනය අඛණ්ඩව ඉහළ යන අතර දේශීය ණය ප්‍රසාරණය හේතු කොට ගෙන පුළුල් මුදල් ඉහළ වෙගයකින් වර්ධනය වීම සලකා ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනාත්මක පීඩනය අවම කිරීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, 2016 පෙබරවාරි 19 වන දින අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 50 බැගින් පිළිවෙළින් සියයට 6.50 සහ සියයට 8.00 දක්වා ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවන ලදී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.00
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50